

මෙම පාඨම ඉගෙනීමෙන් ඔබට,

- * විරාම ලක්ෂණ යනු මොනවාද?
- * විරාම ලක්ෂණ වර්ග.
- * ලේඛනයේ දී විරාම ලක්ෂණ මගින් ඉටුවන මෙහෙය.
- * විරාම ලක්ෂණ යෙදෙන තැන්,

යන කරුණු අවබෝධ වනු ඇත.

විරාම ලක්ෂණ

=	සමාන ලක්ෂණ
✓	ධාතු සුවකය
~	කුණ්ඩලය
✗	කාක පාදය

හැදෙන ගස

“හවතු... සබෑබ... මංගලම්... රක්බන්තු...
සබෑබ... දද... ව... තා.....”

කවදන් මේ වෙළාවට පන්සලේ ඉදිරිපස දෙරවුව අඩියස තබා ඇති ලොකු ඇදි පූටුවට බර දී ඇස් දෙක පියාගෙන, පිරින් සුතුයක් හෝ බුදුගුණ කවියක් මුමුණීමින් විවේකී සුවයෙන් ගත කිරීම කුංකුණාවේ පණ්ඩිත හාමුදුරුවන්ගේ සිරිතක්.

දැන් වසර කිහිපයක සිට විවේකී සුවයෙන් කල් ගෙවුවන්, උන්වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ දිවයිනේ හතර දිග්හාගයෙහි දු දරුවන්ගේ නැණුස පාදන්නට ගුරුවරයෙකු හා විදුහල්පතිවරයෙකු ලෙස කළ මෙහෙය අද ද බොහෝ දෙනා සිහිපත් කරන්නේ ගොරවයෙනි. උන්වහන්සේගේ සෙවණේ අකුරු කළ,

හැඳුණු - වැඩුණු බොහෝ දෙනා ගුණ - නැත්ත දෙකෙන් පිරිපුන් මහා උගතුන් වූ බව තොදත්තා කෙනෙකු නැති තරම් ය.

සුපුරුදු ලෙස විහාරගෙයි වතාවත් අවසන් කොට පැමිණි 'රාභුල' පොඩි හාමුදුරුවන් සිවුර සකසා පෙරවාගෙන, පත්කඩය බිම එපා පසග පිහිටුවා, කුංකුණාවේ පණ්ඩිත හාමුදුරුවන්ට වැන්දේ, ගාලාව ගබඳ නගා කියමිනි.

“මිකාස ද්වාරත්තයේන කතං සබ්ඩං අපරාධං බමථ
මේ හන්තේ, මිකාස බමාමි හන්තේ”

“බමාම්‍යහං” නෙත් දෙක පියාගෙන ම ලොකු හාමුදුරුවන් රාභුල පොඩි හාමුදුරුවන්ට ආයිරවාද කළේ කරුණාබර හදවතින්. රාභුල පොඩි හාමුදුරුවන්ගේ දින වර්යාවේ මීලග අංගය වූයේ, දිනය තුළදී වනපොත් කළ ගාලා, පිරිත් සුත්, පාලි නිස්සේඩුව, ආදියෙහි තියමිත කොටස් ලොකු හාමුදුරුවන් ඉදිරියේ කටපාඩම් දීම යි.

“අසාරේ සාරමතිනා
සාරේ වාසාරදස්සීනා
තෙ සාරං නාධිවෙශනති
මිව්‍යා සංක්පේ ගෝවරා....”

“එච්. මේ සුත් එතං සමය හගවා
රාජගහෙ විහරති කළන්දක නිවාපේ....”

නිසි තැන්වල විරාම තබමින්, සේෂේ - අසේෂේ අක්ෂර හා අල්ප ප්‍රාණ - මහාප්‍රාණ අක්ෂර නිසි ලෙස හසුරුවමින්, රාභුල පොඩි හාමුදුරුවන් වනපොත් දෙන ආකාරයට ලොකු හාමුදුරුවන් කන් දුන්නේ දැඩි විමසිල්ලෙනි.

පැවිදී බිමට පත්වූ අලුත එක් වරක් හෝ දෙකක් පමණක් තමා විසින් පාලි වවන නිසි ලෙස උච්චාරණය කරන අයුරු රාභුල පොඩි හාමුදුරුවන්ට කියා දුන් බවත්, එතැන් සිට තම උපදෙස් අනුව ම යමින් ඉතා හොඳින් උන්වහන්සේ එම කාර්යය කරගෙන යන ආකාරයත්, ලොකු හාමුදුරුවන් සිහිකලේ සතුවීනි.

රාභුල පොඩි හාමුදුරුවන්ගේ 'වේලාපත්කඩය' පරීක්ෂා කර බලදී, කවද හෝ මහා උගතෙකු වන ගුහ පිහිටීම් එහි ද තිබූ අයුරු කුංකුණාවේ පණ්ඩිත හාමුදුරුවන්ට සිහිවිය. උන්වහන්සේගේ දැනැන බේදුමෙන් රාභුල පොඩි හාමුදුරුවන්ගේ කටහඩිනි.

"ලොකු හාමුදුරුවනේ, මට සිංහල පාඨමක් අසා දැනගන්න තියෙනවා....."

"මොකක්ද පාඨම, පොඩිනම?..."

"විරාම ලක්ෂණ!"

"අදිය, පිරිවෙනේ දී ඒ පාඨම කියා දුන්නේ නැදැද?"

"කියා දිලා තියෙනවා ලොකු හාමුදුරුවනේ, ඒත් එද මට පිරිවෙනට යන්න බැරුවණා. අර පිල්ලැවේ ලොකු වේද මහත්තයාගේ පාංශුකුලේ යෙදුණ හන්ද...."

"ඇ හැබැමනේ පොඩිනම, මට ඒ බව අමතක වුණා. හොඳයි, මොන විරාම ලක්ෂණ ගැනද දැනගන්න අවශ්‍ය?....."

"ලොකු හාමුදුරුවනේ,

=	- (සමාන ලකුණ)
✓	- (ධාතු සුවකය)
〽	- (කුණ්ඩලිය)
ණ	- (කාක පාදය)

යන ඒවා ගැන.

"රාභුල, අප අන් අය සමග කතා කරනාවිට, අවශ්‍ය තැන්වල නවත්වමින්, භබ හසුරුවමින්, අප පවසන අදහස ඒ අයට හොඳින් වැටහෙන ලෙස අදහස් පවසනවා නේද?....."

“එෂෙමයි ලොකු හාමුදුරුවනේ, පුදුමය - ගෝකය - හය - ප්‍රශ්නාරථය ආදිය වචන හසුරුවන ආකාරයෙන් ම අපට පළකරන්නට පුළුවනි....”

“බොහෝම හරි රාජුල, බොහෝම හරි. එහෙතම් ලේඛනවලදී අපට මේ දේ කරන්න වෙන්තේ කොහොමද? යම් යම් සංකේත යොදාගෙන තේදී? අන්න ඒ සංකේතවලට තමයි විරාම ලක්ෂණ කියන්නේ.”

“එෂෙමයි ලොකු හාමුදුරුවනේ, 1,2,3, පන්තිවලදීත් මම සමහර විරාම ලක්ෂණ ඉගෙනගෙන තියෙනවා. තිත, කොමාව, තනි පෙරලි කොමා, පෙරලි කොමා දෙක, හර්ජාදී ලක්ෂණය, වරහන් වගේ ඒවා.....”

“හොඳයි, හොඳයි, ඒවා මතක නම් රාජුලට මගෙන් දැනගන්න තියෙන්නේ තව පොඩි දෙයක්නේ. අපි බලමු සමාන ලකුණ (=) සිංහල ලේඛනයේ කොයි වගේ තැනක ද යෙදෙන්නේ කියලා. බලන්න මේ උදහරණ දිහා.....”

ඡයග්‍රහණය කරනුයේ	=	ඡයග්‍රාහක.
බුදුන් විසින් හාමිත	=	බුද්ධභාමිත.
සැතින් කරන කම්	=	සැත්කම්.

“මේ මා උදහරණයට ගත්තේ සිංහලයේ සමාස පද කිහිපයක්”

“දැන් මට වැටහෙනවා ලොකු හාමුදුරුවනේ, සමාන අරථයක් පටසන, සමාන බව හගවන තැනකදී අපට සමාන ලකුණ (=) යොදන්න පුළුවනි නොදු?”

“බොහෝම හරි, ඒ විතරක් නෙවයි පොඩිනම, සන්ධි පද සකස් කරගන්නා තැන්වලදීත් අපට සමාන ලකුණ යොදන්න පුළුවන්, මේ බලන්න.”

- | | | |
|-----------------|---|----------------------|
| 1. අ + ඉ | = | ඒ (සන්ධාක්ෂරාදේශය) |
| 2. අ + උ | = | ඔ (සන්ධාක්ෂරාදේශය) |
| 3. සිහිල් + අඹ | = | සිහිලඹ (ආරෝහණය) |
| 4. මුනි + උතුමා | = | මුනිතුමා (ස්වරලෝපය) |
| 5. පො + හොය | = | පොය (ව්‍යාප්තනාලෝපය) |

“ලොකු හාමුදුරුවනේ, ගණිතය පාඨම්වලදීත් අපි සමාන ලක්ෂණ (=) බහුල ව හාවිත කරනවා. එතැනැදිත් පළකරන්නේ සමාන අර්ථය තේදු?”

$$2 \times 2 = 4$$

$$4 + 3 = 7$$

$$10 / 2 = 5$$

“අන්න හරි, මොඳයි දැන් රාජුලට වැටහෙනවානේ ද සමාන ලක්ෂණ (=) ලේඛනයේ දී යෙදෙන්නේ කවර අර්ථයක් දීම සඳහා ද කියලා?.....”

“එහෙමයි ලොකු හාමුදුරුවනේ මට වැටහෙනවා.”

තියාකාරකම 11.1

මබ දන්නා සියලු ම විරාම ලක්ෂණ පහත සඳහන් පරිදි වගුවක් සකසා, වගු ගත කරන්න.

විරාම ලක්ෂණ	ගැඹුන්වෙන නම	හාවිත කරන අවස්ථාව
1.		
2.		
3.		
4.		
5.		
6.		
7.		
8.		

තියාකාරකම 11.2

පහත සඳහන් ජ්‍යෙෂ්ඨ විරාම ලක්ෂණ යොද තැත. නිසි තැන නිසි විරාම ලක්ෂණ යොද එම ජ්‍යෙෂ්ඨ තැවත ලියන්න.

අනේ අනේ හේවාරාල මේ අපේ සියාට යුද්ධය වෙන හැටි විකක් කියන්නකෝ යනුවෙන් මෙවෙලේ එහි පැමිණි අනෙක් සිංහල හේවායෙකුට කොල්ලා කිය

මොනවා කියන්නද ජේන්නේ තද්ද අප පරදින්නයි යන්නේ බැරි උද්වියත් බවලත් උද්වියත් පුළුවන් හැටියකින් පණ බෙරාගෙන යන්න කියන්නයි මා යන්නේ සෙනවිතුමාත් වෙඩි කාගෙන වැටුණා සි හේවායා කියාගෙන ගියේය අන් ඉතින් අපට මොන දෙවියන්ගේ පිහිටක්ද සෙනවිරත්තුමා තැතිවුනේ අපේ විනාසේ තමා කියමින් මහල්ලා වැළපෙන්නට විය

* * * *

“ලොකු හාමුදුරුවනේ මට දැන් ගැටුවක් තියෙන්නේ ධාතු සූචකය (ශ) ගැනයි.”

“රාභුල, ‘ධාතු සූචකය’ (ශ) යන යෝදුමෙන් ම අපට අදහසක් ලැබෙනවා නේද? මෙය යෙදෙන තැන ගැන, ධාතුවක් කියලා අපි කියන්නේ කියා පදයක, තැත්තම් ආඛාතයක මූලයටයි. එහෙනම් පහසුවෙන් ම ධාතුව හඳුනාගන්න යොදන සංකේතය සි - ධාතු සූචකය, මේ බලන්න.”

- | | |
|----|--------------------|
| 1. | නට + ව + සි |
| | $\sqrt{\text{නට}}$ |
| 2. | බල + සි |
| | $\sqrt{\text{බල}}$ |

“ඇ..... දැන් මට මතක් වුණා ලොකු හාමුදුරුවනේ, ලොකු හාමුදුරුවන්ගේ පොත් රාක්කයක තිබුණ ගබා කොළඹක් මං ද්වසක් පෙරලා බැලුවා. ඒකෙත් මේ ධාතු සූචක ලකුණ (ශ) යොද තිබුණා, සමහර තැන්වල. දැනුයි මට වැටහෙන්නේ ඒ කියා මූලය (ධාතුව) උප්පටා දක්වන්න යොදන සංකේතයක් කියලා.

“මුව, ඔව්, ඒ විතරක් නෙවෙයි රාභුල, අපේ පැරණි පොත් - පත් බොහෝමයක කියාපදයක ධාතුව හගවන තැන්වලදී ධාතු සූචක ලකුණ (ශ) යොදා තිබෙන බව මතක තියාගන්න.”

“හොඳමයි ලොකු හාමුදුරුවනේ, එතකොට ගණිත පාඨම්වලදී අපි ඉගෙන ගන්න වර්ගමූල ලකුණක් (ශ) මේ හා සමාන අර්ථයකින් නේද යෙදෙන්නේ?

$$1. \quad \sqrt{25} = 5$$

$$2. \quad \sqrt{81} = 9$$

“මව් පොඩිනම, මෙතැනදී කියන්නේත් මූලය ගැන තමයි, රාජුලට ඒක මතක් වුණ එක කොච්චර අගෙයි ද?”

“දැන් ලොකු භාමුදුරුවනේ මට මෙන්න මේ නයෙක් වාගේ සළකුණ (ං) ගැන, ඒ කියන්නේ ‘කුණ්ඩිය’ ගැනයි දූනගන්න අවසාය, ඒ ලකුණ මම පිරින් පොනේ නම් නිතර දැක්ලා තියෙනවා....”

“මව් රාජුල කිවිවා වාගේ ම ‘කුණ්ඩි’ කියන්නේ ‘නාග’ කියන පදයට පර්යාය (සමාන) පදයක්, පිරින් පොනේත් එය නිතර යෙදී තියෙනවා තමයි. ඒත් රාජුල භොඳින් බැලුවාද පිරින් පොනේ කොයිවගේ තැන්වලද කුණ්ඩිය (ං) යෙදිලා තියෙන්නේ කියලා...?”

“එහෙමය ලොකු භාමුදුරුවනේ, මට හිතෙන්නේ නම් වාක්‍යයක අවසානය හගවන්න එය යෙදෙනවා කියලා....”

“බොහෝම භොඳි රාජුල, වාක්‍යයක අවසානය හගවන්න ඇද අපි තිත (.) භාවිත කළාට පැරණි සිංහල ලේඛනවල ඒ වෙනුවට යොද තිබෙන්නේ කුණ්ඩිය (ං). ගේන්න රාජුල ඔය පුරාණ සද්ධරුම රත්නාවලිය පොත, මගේ පොත් රාක්කයෙන්,

“ඒ සිටුපුත් තෙමේ බරණයේ අසු කෙළක් වස්තු ඇති සිටු කුලයක උපන ඒ

“භොඳි රාජුල අතට අරන් බලන්න මේ පොනේ කුණ්ඩිය (ං) ලකුණ යෙදුණු වෙනත් තැන්.”

“එහෙමය ලොකු භාමුදුරුවනේ, මේ තියෙන්නේ මෙතැන කුණ්ඩිය (ං) ලකුණු දෙකක් යෙදිලා. ඒකෙන් හගවන්නේ පරිච්ඡේදයක අවසානයද?.....”

“බොහෝම හරි රාජුල, බොහෝම හරි, කුණ්ඩලි දෙකක් යෙදෙන්නේ පරිවිෂේෂයක අවසානය දක්වන්න තමයි, භාඳයි පොතේ අවසාන පිටුව පෙරලන්න, බලන්න එතැන කුණ්ඩලිය (ජා) ලකුණු කියක් යෙදී තිබෙනවාද කියලා.”

“ලොකු හාමුදුරුවනේ මෙතැන කුණ්ඩලිය ලකුණු තුනක් යෙදිලා තියෙනවාතො! මෙතැනින් පොතත් අවසන්, ඒ කියන්නේ ගුන්පාවසානය දක්වන්නයි කුණ්ඩලිය ලකුණු තුනක් යෙදෙන්නේ!....”

“රාජුල හරියට ම කිවා, බොහෝම අගෙයි!... දුන් තව මොනව ගැන ද දුනගන්න තියෙනවා කිවේ?....?”

“ලොකු හාමුදුරුවනේ එ (කාක පාදය) ගැනයි..... ඔබ වහන්සේ කළින් දිනයක මට ඒ ගැන කියා දී තිබෙනවා. දිනක් මම හඳුසියට පිටපත් ලිඛීමක් ලිවිවා. ඒකදී මා අතින් මග හැරුණු අකුරු, පද, වාක්‍යාංශ, කිපයක් තිබිලා ඔබ වහන්සේ එය නිවැරදි කර, මට කියා දුන්නා. මග හැරුණු අකුරු, පද, වාක්‍යාංශ, විතරක් නෙවෙයි වාක්‍ය පවා නැවත එම ලේඛනයට ඇතුළත් කරන විට. අදාළ තැන කාක පාදය (එ) යොදාලා එය නැවත උග්‍යන හැටි. මේ තියෙන්නේ ඒ අඩුපාඩු සකස් කළ පිටුව.....”

“දිව සොලි රටට නුදුරු වූ බරණැසේ නුවර සම්පයෙහි එක් පාංශ විතිවිද පර්වතයක් යන්නාවූ මහ මාවතෙක් විය. ඒ පාංශ පර්වත මධ්‍යයෙහි තමාගේ පියවු ඇස් අන්ධ එක්තරා ව්‍යාසයෙක් එ ව්‍යාසයෙකු පර්වත ගුහාවෙක තබාගෙන කන බොන දු ගෙනවුත් ලමින් පෝෂණය කොට වාසය කෙරෙයි.....”

“ඔව්, ඔව්, මටත් මතකයි, රාජුලගේ ලියන පොත්වල ඉන් පස්සේ ඒ වගේ අඩුපාඩු තිබුණෙන් නැති තරමි. පෙන්වා දෙන අඩුපාඩුව, වැරද්ද සකස් කරගෙන යහපත් ගුණවත් ශිෂ්‍යයෙකු ලෙස හැමැද්දන්නට උත්සාහ කරන එක මම රාජුලගේ දැක්ක භාඳ ගුණයක්..... ඒ විතරක් නෙවෙයි, ඉගෙන

ගැන්න ශිෂ්‍යයන් හැටියට, කලින් උගත් දේවල් මතක තබා ගැනීමත් වැදගත්. එයින් අපට ඉගෙනීම පහසු වෙනවා. ඒ වගේම නොදැන්නා තැන්, ගැටුලු තැන්, සැක තැන්, නොවැටහෙන තැන්, සුදුසු කෙනෙකුගෙන් අසා දූතගත්ත එක ලේඛාවට කරුණක් නොවෙයි. ඒක උගත්කමේ ලක්ෂණයක්. මට රාජුල ගැන ආච්මිලරයි. දී මං හිතන්නේ රාජුලට 'විරාම ලක්ෂණ' ගැන නම් මොනවත් ම ගැටුලු නැතිව ඇති.....”

සිනහමුසු මුහුණින් ලොකු භාමුදුරුවන් පවසන විට,

“එහෙමයි ලොකු භාමුදුරුවන්, හැමදමත් මට අවවාද දෙන, යහමග කියාදෙන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙන්න ඕනෑ.....”සි පවසමින්, ලොකු භාමුදුරුවන්ගේ දෙපා පැහැදිලි වැදු වැටුණේ අපිරිමිත සෙනෙහසකින් වගේම ගොරවයෙන්.”

ක්‍රියාකාරකම 11.3

නැවතිමේ ලකුණ වෙනුවට කුණ්ඩලය ද අනෙකුත් සුදුසු විරාම ලක්ෂණ ද යොද මේ ජ්‍යේදය නැවත ලියන්න.

ංස්තා වූ බුදුරුණ්න් වහන්සේ දීන් මාගේ බලයෙක් නොවෙයි පුරාතනයෙහි වුවව උපන් කළ මාගේ සත්‍යකියා බලයෙකැයි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදුරා වතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක වතුස්සත්‍යයාගේ කෙළවර සමහර කෙනෙකුන් වහන්සේ සකඟාමි වූ සේක සමහර කෙනෙකුන් වහන්සේ අනාගාමි වූ සේක සමහර කෙනෙකුන් වහන්සේ රහත්වූ සේක බුදුරජාණන් වහන්සේ පුර්වාපර සන්ධි ගළපා මේ වට්ටක ජාතකය තීමවා වදුල සේක එසමයෙහි දෙමවිපියෝ නම් දීන් මේ දෙමවිපියෝ ම ය. එසමයෙහි ව්‍යු රජ්පුරුවෝ නම් තිලෝගුරු සමාජ්‍යක් සම්බුද්‍රජ්‍යව මම්ම වේදයි තමන් වහන්සේ දක්වා වදුල සේක.

-වට්ටක ජාතකය-

සමාන ලකුණ හා ධාතු සූචකය සූදුසූ තැන්වල යොද, නැවත ලියන්න.

- | | | |
|------------------------|---|--------------------|
| 1. සයන + උපකරණ | = | සයනෝපකරණ |
| 2. වන්ද + ආලෝකයෙන් | = | |
| 3. මේහියෙන් නැගෙන දුම් | = | |
| 4. වනයෙහි මල් | = | |
| 5. කිරෙන් පිසු බත් | = | |
| 6. සෞරුන්ගෙන් වනබිය | = | |
| 7. බඳ + එ + ඩ | = | $\sqrt{\text{බඳ}}$ |
| 8. බල + හි | = | |
| 9. නට + ව + මි | = | |
| 10. කර + මින් | = | |
| 11. වජ්‍ර + එ + වා | = | |
| 12. බස් + ව + ඩ | = | |

i xl , mkd

වැරදි හැඳිම් භාළනය කිරීමට ඔබ අපොහොසත් ව්‍යවහාර්
ඉඩ් ජ්‍යෙනියෙන් ම රිට වන්දි ගෙවීමට සිදුවනු ඇත.